

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන

නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ස්ථාවර වත්කම් ලේඛනයේ ඇතුළත් රු.69,000ක් වටිනාකමැති පරිගණක යන්ත්‍රයක් ප්‍රාග්ධනිත කර නොතිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධනයට ආදායමෙන් දායක වීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දැක්වා තිබුණි.	2025 වාර්ෂික ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කිරීමට ජර්නල් සටහන් යොදා ඇති බව.	වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පරිත්‍යාග ලෙස ලද රු.174,060ක් වටිනාකමැති යන්ත්‍ර 02ක් පොදු ගබඩා ගිණුමට හර කර තිබීමෙන්, එම වටිනාකමින් යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ශේෂය අඩුවෙන්ද, ගබඩා තොග ශේෂය වැඩියෙන්ද දැක්වුණි.	ජ'නල් සටහන් යොදා නිවැරදි කරන බව.	පරිත්‍යාග වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාලෝචිත වර්ෂයේදී පරිත්‍යාග ලෙස ලද රු.66,754ක් වටිනා ලිපි ද්‍රව්‍ය ගිණුම්ගත කර නොතිබීමෙන් වර්ෂයේ මෙහෙයුම් අතිරික්තය හා ජංගම වත්කම් එම වටිනාකමින් අඩුවෙන් දැක්වුණි.	ලිපි ද්‍රව්‍ය අතපසුවීමකින් නිවැරදිව ගිණුම්ගත කර නොමැති බැවින් එය නිවැරදි කිරීමට ජ'නල් සටහන් යොදා ඇති බව.	පරිත්‍යාග නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ස්ථාවර තැන්පතුව සඳහා ලැබිය යුතු පොළී රු.27,688ක් ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් මෙහෙයුම් අතිරික්තය හා ජංගම වත්කම් සමාන වටිනාකමින් අඩුවෙන් දැක්වුණි.	නිවැරදි කිරීමට ජ'නල් සටහන් යොදා ඇති බව.	ලැබිය යුතු පොළී නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට පැවති ගබඩා තොග අයිතම 33 ක වටිනාකම් හඳුනාගෙන ගිණුම්ගතකර නොතිබුණි.	මිල ගණන් ලබා දුන් පසු ජ'නල් සටහන් යොදා නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	ගබඩා තොග සියල්ල නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(2)	වසර 02 ඉක්මවූ රු.574,220ක පොදු තැම්පත් ශේෂ 06ක් නියාදනය කර නොතිබුණි.	ඉදිරියේදී කරන බව.	නිරවුල්	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.6,363,187ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.1,847,257ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත්කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
වරිපනම් හා බදු	2,041,000	1,958,724	1,829,390	370,778	1,835,700	2,195,562	2,199,343	-363,642
කුලී	2,472,900	1,459,563	1,378,038	90,853	3,871,800	1,709,817	1,677,797	2,194,003
බලපත්‍ර ගාස්තු	460,300	407,195	384,145	39,200	412,200	360,225	354,425	57,775
වෙනත් ආදායම්	<u>3,640,200</u>	<u>3,681,430</u>	<u>3,612,045</u>	<u>7,600</u>	<u>4,005,100</u>	<u>2,997,892</u>	<u>2,944,839</u>	<u>5,000</u>
	<u>8,614,400</u>	<u>7,506,912</u>	<u>7,203,618</u>	<u>508,431</u>	<u>10,124,800</u>	<u>7,263,496</u>	<u>7,176,404</u>	<u>1,893,136</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති හිඟ වරිපනම් බදු ශේෂයෙන් රු.98,231ක් 2025 මැයි වන විටත් අය කරගෙන නොතිබුණි. තවද වරිපනම් අය කිරීම සඳහා වසර 05කට වරක් දේපල තක්සේරු කිරීමට ද කටයුතු කර නොතිබුණි.	සැලැස්මක් සකස් කර හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට හා වසර 05කට වරක් දේපල තක්සේරු කිරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 218 ප්‍රකාරව, සභාව විසින් ප්‍රයෝජනයට ගන්නා හා සභාව විසින් පදිංචියට ගන්නා සියලුම ඉඩම් හා ගොඩනැගිලි සම්බන්ධයෙන් වසරකට වරක් පරීක්ෂණ මණ්ඩලයක් විසින් පරීක්ෂා කළ යුතු වුවද, එපරිදි කටයුතු කර නොතිබුණි.	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට සමගාමීව ඉඩම් හා ගොඩනැගිලි සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව හා අදාළ ආකෘති ප්‍රකාරව ලේඛනගත කරන බව.	ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) නළඟන ඇල්ල හා දේදුගල පොදු වැසිකිළි සඳහා විදුලිය ලබා ගැනීමට රු.70,216ක් වැය කර විදුලි පද්ධතිය සකස් කර වසර 03ක් ගතව තිබුණද, විදුලි සම්බන්ධතාවය ලබා ගෙන නොතිබුණි.	ඉදිරියේදී විදුලිය ලබා දීමට කටයුතු කරන බව.	යොමුගත ස්ථාන සඳහා විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාව සතු බැංකෝ යන්ත්‍රය කුලී පදනම මත ලබා දී ආදායම් උපයා ගත හැකිව තිබුණ ද, යන්ත්‍රය නිරන්තරයෙන් අක්‍රීය වීම ආදායම් උත්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබුණි. යන්ත්‍රයෙහි නඩත්තු හා අලුත්වැඩියා කටයුතු විධිමත්ව සිදුකර ආදායම් ඉහළ නංවාගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.	බැංකෝ යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එම කටයුතු නිම වූ පසු ආදායම් උත්පාදනය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව.	අලුත්වැඩියා හා නඩත්තු කටයුතු අප්‍රමාදව සිදු කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් 2016 වර්ෂයේදී දී මිලදී ගන්නා ලද රුඩ් 01 පර්චස් 10 ක ඉඩමක් හා තවත් ඉඩම් කොටස් 02ක් නිෂ්කාර්යයව පැවතුණු අතර, ඉන් එක් ඉඩමක අනවසර අත්පත් කර ගැනීමක් ද සිදුව තිබුණි.	ඉදිරියේදී මෙම ඉඩම්වල හා අනෙකුත් ඉඩම්වල සුදුසු බෝග වගා කිරීමට කටයුතු කරන බව.	වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.

(ආ)	සභාව සතු අක්කර 01 රුඩ් 04 පර්චස් 11ක වපසරියෙන් යුත් ඉඩම් 02ක හා සුසාන භූමි 10ක අයිතිය පවරාගෙන නොතිබුණි.	ඉදිරියේදී ඔප්පු සකස් කිරීමට කටයුතු කරමින් පවතින බව.	ඉඩම් හා සුසාන භූමි අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
-----	---	---	--

3.3 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය

නව වෙළඳ සංකීර්ණය ඉදිකිරීම (1 අදියර) සඳහා 2021 වර්ෂයේ දී රු.4,650,150ක් වැය කර අත්තිවාරම් දමා කොන්ක්‍රීට් කුළුණු පමණක් ඉදිකර තිබුණි. එහි ඉතිරි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නොතිබීමෙන් අපේක්ෂිත අරමුණු ලඟකර ගැනීමට නොහැකි වී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

සංශෝධිත ඇස්තමේන්තුවක් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) වෙත යොමු කළ නමුත් ඒ සඳහා ප්‍රතිපාදන එවා නොමැති බව.

නිර්දේශය

ප්‍රතිපාදන සපයාගෙන ඉදිකිරීම් නිම කිරීමට කටයුතු කළ යුතුය.